

# ධනවාදය හා දේශගැනීක විපර්යාස පිළිබඳ

## අරුබුදය

Capitalism and the climate change crisis

පැවුම් සි කොනර් විසිනි

2011 ජූනි 11

පසුගිය වසරේදී පෘතුවියේ වායු ගෝලයට අංගාරිකාම්ල වායුව ගිගා ටොන් 30-ක් නිකුත්වූ බව ජාත්‍යන්තර බලශක්ති ආයතනය (අයිර්ලේ) වාර්තා කර තිබේ. සාමාන්‍ය ගෝලිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 ට වඩා ඉහළ යන බව බෙහෙවින්ම නිශ්චිත යයි යාවත් කළ දත්ත ඇගැවුම් කරයි. ටොහොශේ දේශගැනීක විද්‍යාඥයින් මෙය සලකන්නේ පාලනය කරගත තොඟැකි බිජිපුනු දේශගැනීක විපර්යාසයක ප්‍රවේශ ලක්ෂය ලෙසය. අයිර්ලේ ප්‍රධාන අර්ථ ගාස්තුඥ ගේත් බිරෝද් නිශ්චිතය කර ඇත්තේ මෙම මට්ටමේ උනුපුම් වීමක් වලක්වා ගැනීම දැන් භුදෙක් “හොඳ මත්තරාජ්‍යක්” පමණක් බවටය.

මෙම තත්ත්වය දනවාදයේ ව්‍යාසනකාරී දුරුත්තය නියෝජනය කරයි. ව්‍යාසනය වැළැක්වීමට අවශ්‍ය කෙරෙන හරිතාගාර වායු විමෝෂනය තියුණු ලෙස පහත හෙලිමේ ඇස්කමීන්තු සමග ගෝලිය උනුපුම් වීමේ බරපතල අන්තරාය ගැන දේශගැනීක විද්‍යාඥයේ තොකඩාවා අන්තරුණ අතවා ඇත. 2007 ඉන්දියානිසියාවේ බාලි දුපත්- 2009 බේන්මාර්කයේ කේපන් හේතුන් 2010 මෙක්සිකෝවේ කැනුක්ත් ඇතුළු මේ දක්වා තොකඩාවා පැවති ලෙෂක නායකයින්ගේ සමුළු තිෂ්පල ලෙස අවසන්වී ඇත. තු මූලෝපායික වාසි අත්කර ගැනීමේ හා තමන්ගේ මහා ව්‍යාපාරයන්ගේ ලාභ ඉහළ දැමීම කෙරෙහි නැමුරුවී සිටින සැම ආන්ත්‍රිකක්ම අතර පවත්නා තරගය සමග විමෝෂනය පහත හෙලිම මත බැඳෙන ගිවිසුමක හැකියාව ඔප්පුවී තැත.

2011 දෙසැම්බරයේදී දකුනු අප්‍රිකාවේ ඩිර්ඩ්හිදී මෙම නායකයින් හමුවන අවස්ථාවේදී ද මෙම ක්‍රියාවලිය ම සිදුවනු ඇත. මේ සඳහා සූදානම් වීමේ සාකච්ඡා ජර්මනියේ තොන් තැගරයේ මේ වන විට පැවැත්වෙමින් තිබේ. එහෙත් සමුළුවට සහභාගී වීමට නියමිත නියෝජනයින් අතර නීත්‍යානුකූලව බැඳුනු විමෝෂන ගිවිසුමක් පිළිබඳව සාකච්ඡා කිරීමේ හැකියාව පවා එක්සත් ජනපද හා යුරෝපීය ජෙත්ත්යි නිධාරින් මේ වන විට් බැහැරකර ඇත.

මූල්‍ය කඩාවැට්මේ පසු විපාක වශයෙන් අඩු බලශක්ති පාරිභෝගිතය පෙන්තුම් කරමින් අයිර්ලේ මැතම දත්ත සලකුනු කරන්නේ කාබන් විමෝෂනය 2008 වසරට වඩා 2009 වසරේදී පහත වැට් ඇති බවයි. එහෙත් 2010 වසර සඳහා 2008 දී පිළියෙළ කළ මුල් වාර්තාවට වඩා 2010 වායු දූෂණය තැවතත් සියයට 5 න් ඉහළ හියේය. ගෝලිය ආස්ථික අරුබුදය විමෝෂනය සැලකිය යුතු කාලයකට මරදනය කරමින් විසඳුමක් සම්පාදනය කිරීම සඳහා ලෙෂක ආන්ත්‍රික වලට “හුස්ම ගැනීමේ අවකාශයක්” බාධෙනු ඇති බවට සමහර දේශගැනීක විද්‍යාඥයින් පලකළ බලාපාරොත්තු මේ මගින් ලොජ්ඩ් හියේය.

විමෝෂන පිළිබඳ විමර්ශනයක් දේශගැනීක අරුබුදයේ බරපතලකම හෙලිදරව් කරනවා ඇත. අංගාරිකාම්ල වායු මිලියනයකට සමානවූ කොටසක පාරිසරික හරිතාගාර වායු සාන්දුකාවය 450ක මට්ටමේ ස්ථාවර කිරීමට එහෙතු, විද්‍යාඥයින් ගනන් බලන ආකාරයට සෙල්සියස් අංශක දෙකක උෂ්ණත්වය වැඩිහිටි යාන්ත්මින් මගහැරීමේ 50ට 50 ගක්‍රතාවක් තිබෙන මට්ටමට ගෙන ඒමට නම් 2020 වන විට වාර්ෂික වායු විමෝෂනය ගිගා ටොන් 32කට තොවැඩි විය යුතුය. පසුගිය වසර ගිගා ටොන් 30.6ක්වූ විමෝෂනය අනුව අයිර්ලේ පැහැදිලි කරන්නේ “මෙහි අර්ථය රාලග දස වසර තුළ විමෝෂනය 2009-10 අතර පැවතියාට වඩා අඩු ප්‍රමානයකින් වැඩිවනු ඇති බවයි” තව ද එය නිගමනය කළේ රාලග දෙකයේ බලශක්ති අංශයේ ප්‍රක්ෂේපිත විමෝෂනයෙන් සියයට 80ක් පමණ දැනටමත් “ඇවිරි ඇති” මක්නිසා ද යන් ඒවා නිශ්චත්වනු ඇත්තේ දැනට පවත්නා හෝ ඉදි කෙරෙමින් තිබෙන බලාගාර වලින් වන නිසාය.

පෘතුවියේ සෙල්සියස් අංශක දෙකක සාමාන්‍ය උනුපුම් වැඩිහිටෙම් නියත ප්‍රතිවිපාක පෙරදැකිය තොඟැකි. දේශගැනීක විපර්යාස රේඛිය ප්‍රපාවයක් තොවන අතර උෂ්ණත්වයේ කාල වර්ධක ඉහළ යාම ආක්රිත් අයිස් වැස්ම දියවී යාම වැනි පෘතුවියේ තියුණු පාරිසරික වෙනස්කම් හඳුනියේම ඇතිකළ හැක. අනෙක් අතට එය උෂ්ණත්වය වේගවත් ලෙස අවුළුවනු ඇත.

එනමුදු විෂයාඥයේ සමූහ වශයෙන් වඳවී යාම වන විනාශය හා කාන්තාර පැකිරයාම පහත් මට්ටමේ පිහිටි සමහර රටවල පැවැත්මම තර්ජනයට ලක්කරමින් මුහුදු මට්ටම ඉහළ යාම සාගතය හා වෙරළබව ප්‍රදේශ යට්ටීම නියගය කුනාටු හා ජලගැලීම් ද ඇතුළු අතියය කටුක හා ආන්තික කාලගුණික සිද්ධීන් හේතුකොටගෙන මහා ජන සංක්මතය ඇතිවිමේ තත්ත්වය අපේක්ෂා කරයි.

වැදගත් මුහුදු මාර්ග වෙනස් කරන සූරාකුම සඳහා සම්පත් වලින් ආස්ථා නව ඩුම් හාගයන් විවෘත කරන හා සාරවත් ආභාර නිෂ්පාදන ප්‍රදේශවල මූලෝපායික වැදගත්කම ඉහළ නංවන වෙනස්වූ කාලගුන රටා සමග සිදුවන දේශගුණික විපරයාස අධිරාජ්‍යවාදී බලවතුන් අතර ආතතිය ද තියුණු කරනු ඇතේ. ආක්රික් ප්‍රදේශයේ තත්ත්වය මෙහි ඇගුවමකි. අයිස් තවට් අතුරුදහන් වීමත් සමග එක්සත් ජනපදය කැනඩාව බෙන්මාර්කය හා රුසියාව අලුතින් විවෘතව තෙල්වීම් හා පූර්වයෙන් හිම මිදි තිබුණු නාවුක මාර්ගවල අයිතිය සඳහා පොරවැදී සිටිති. විකිලික්ස විසින් මැතකදී මුදාහල ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික කේබල් පනිවිච තුළ රුසියාව යුද්ධයට සූදානම් වන අතර බෙන්මාර්ක් ආන්ත්‍රික ප්‍රදේශ "කැබලිකර ගැනීම" ගැන විවෘතව සාකච්ඡා කෙරෙන බව සඳහන් කරයි.

ලංඛිත් ආර්ථික විද්‍යාලයේ නිකොලස් ස්ටරන් වත්මන් අනුපාතය යටතේ සියවස අවසන් වන විට සෙල්සියස් අංශක 4න් උනුසුම වැඩි විමෝ සියයට 50ක ඉඩක් පවත්නේ යයි 2010 විමෝවන සංඛ්‍යාවන්ට ප්‍රතිචාර වශයෙන් කියා සිටියේය. "එවන් උනුසුම වීමක් පුළුල්ව පැතිරුණු මහා ජන සංක්මතයන්ට හා ගැටුම් වලට තුළ දෙමින් ගුහ ලෝකය පුරා දි ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත හා ජ්වනෝපායන් අවුල් කරනු ඇතැයි" ඔහු ගාඩියන් පත්‍රයට ප්‍රකාශ කළේය

ගෝලීය උනුසුම්වීම "ලෝකය දැක ඇති මහත්ම වෙළඳපොල කඩාවැටීම නියෝජනය කළේ යයි" ස්ටරන් 2006දී එවකට පැවති ලේඛර් ආන්ත්‍රික දැනුම දුන්නේන්ය. එතැන් පටන් අරුධුදයට "නිදහස් වෙළඳපොල" විසඳුමක් සම්පාදනය කිරීමට දරන ලද උත්සාහය මුළුමතින්ම අසාර්ථකවී තිබේ. කාබන් වෙළඳ යෝජනාතුම හරහා හරිකාගාර වායු දූෂණය වෙළඳ හාන්ඩයක් බට්ටට පරිවර්තනය කිරීම අවශ්‍ය මට්ටම වලට වායු විමෝවනය පහත හෙළීමට කිසිවක් සිදු නොකළත් විවිධාකාර මූල්‍ය සම්පේක්ෂක ජාවාරම් කරුවන් පොහොසත් කර වැඩිකරන ජනතාවගේ ජ්වන වියදම ඉහළ නංවා තිබේ. මැති අධ්‍යයනයන් නිගමනය කර ඇත්තේ යුරෝපයේ හා අනෙකුත් දියුණු ආර්ථිකයන්හි වායු දූෂණයේ ආන්තික පහල යාම බොහෝ කොටම සිදුව ඇත්තේ අති විශාල නිෂ්පාදන ක්‍රියාවලින් හා අනෙකුත් නිෂ්පාදන පහසුකම් විනය

ඇතුළු අඩු වැටුප් කළාපවලට මාරු කිරීම නිසා සිදුවූවක් බවටය.

ධනවාදය රඳ පවතින ජාතික රාජ්‍ය පද්ධතියන් ගෝලීයව ඒකාග්‍රිත ලෝක ආර්ථිකයන් අතර අති මූලික ප්‍රතිසතිතාවේ තවත් එක් විනාශකාරී ප්‍රකාශනයකි දේශගුණික විපරයාස. පාරිසරික අරුධුදයට ජාත්‍යන්තර විසඳුමක් අවශ්‍යය. එහෙත් වේගයෙන් බාධනය වන එක්සත් ජනපදයේ ගෝලීය ආධිපත්‍යයන් විනය හා අනෙකුත් උන්නතිකාමී බලවතුනුත් අතර මහා බල අරගල උත්සන්න වීමත් සමග තාර්කික සැලැස්මක් වර්ධනය කළ නොහැක.

ඒ අතරම නිෂ්පාදන බලවේගයන්ගේ පොද්ගලික අයිතිය ගෝලීය උනුසුම වීමට පිළියම් යෙදීම සඳහා පවත්නා තාක්ෂණය තාර්කිකව යොදා ගැනීමට එරෙහි බාධකයක් වී ඇතේ. ප්‍රධාන අන්තර් ජාතික සංගත හා අනෙකුත් සමාගම් දූෂකයේ විනැම පරිසර හිතකාමී පියවරක් මුවන්ගේ ලාභයට තර්ජනයක් සේ සලකන අතර එවා ක්‍රියාත්මක කිරීම කඩාකප්පල් කරති.

ගැටුව පවත්නා සම්පත්වල හිගකම නොවේ. වාර්ෂිකව බොලර් බිලියන 10-100 අතර වියදමක් අතිරේක බලයක් පරියේෂ්න හා සංවර්ධනයට යොදවන්නේ නම් 2050 වසරේදී ගෝලීය විමෝවනය අඩිතින් පහත හෙළීය හැකි යයි අයිරේෂ් විසින් ඇස්තමේන්තු කර තිබේ. මෙයින් ඇමරිකානු බොලර් බිලියන 100ක් වන ඉහළ අගය මෙම වර්ශයේදී ඇමරිකානු හමුදාව ඇග්‍රැනිස්ටානයේ යුද්ධයට වැය කරන මූදලට වඩා අඩුය. එමෙන්ම මෙම මූදල එක්සත් ජනපදයේ දනවත්ම පුද්ගලයින් දස දෙනාගේ එකාබද්ධ දනයෙන් තුනෙන් එකකටත් වඩා අඩුය.

දේශගුණික විපරයාස පිළිබඳ අරුධුදය විසඳීමේ එකම යථාත්වත් ඉදිරිදරුණුනය ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වුවක් පමණි. ලාභ උපරිම කිරීම හා පොද්ගලික දන සමූව්‍යයට වඩා සමාජ අවශ්‍යතා සන්නාජ්‍ය කිරීමට නැඹුරුවූ ප්‍රත්තන්තුවාදී ලෙස සැලසුම්ගත ලෝක ආර්ථිකයක් තුළ ලෝක විද්‍යාත්මක හා තාක්ෂණික සම්පත් තාර්කික ආකාරයකට හැසිරවිය හැකිය. ලෝක ජනතාවගේ ජ්වන තත්වයන්ගේ සැලකිය යුතු වර්ධනයක් සහනික කරන අතරම කාබන් විමෝවනය ප්‍රමානවත් පරිදි අඩු කිරීමට නම් බලයක්ති උත්පාදනය කාර්මික හා කාමිකාර්මික නිෂ්පාදනය සමග නාගරික හා ජාත්‍යන්තර ප්‍රවාහන සේවාවන්ගේ පැතුල ප්‍රතිච්‍රිතකරනයක් අවශ්‍යය. එබැවින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ පලමු අත්‍යවශ්‍ය පියවර වනුයේ ලාභ පද්ධතියට එරෙහි අරගලය තුළ තමන්ගේම විෂ්ලවවාදී නායකත්වය ගොඩනැගිමයි.